

බදු වක්‍ර අංක 08
විදේශීය සේවායෝජකයකුගෙන් ලැබෙන සේවා නියුක්තික ආදායමෙන් බදු අඩු කිරීමේ අනුප්‍රමාණ

ශ්‍රී ලංකාවේ භෞතිකව සිටින නමුත් විදේශීය සේවායෝජකයකු සඳහා දුරස්ථව සේවය කරන වාසික සේවා නියුක්තිකයින්ට මෙම වගුව අදාළ වේ. ස්වාධීන සේවා සපයන්නන්ගේ සහ ස්වයං සේවයේ නියුතු වන්නන්ගේ ආදායම ව්‍යාපාරික ආදායමක් ලෙස සලකනු ලබන බැවින් මෙම බදු වක්‍රය ඔවුන්ට අදාළ නොවේ.

- පහත සඳහන් සියලුම කොන්දේසි සපුරාලීමට යටත්ව, මෙම වගුව අදාළ වේ:
 අ) සේවායෝජකයා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත සිටින පුද්ගලයකු විය යුතුය (එනම්, සේවායෝජකයාට ශ්‍රී ලංකාවේ ස්ථිර ආයතනයක් තිබිය නොහැකිය.)
 ආ) සේවායෝජකයා විසින් සේවා නියුක්තිකයාගේ සේවාවන් ශ්‍රී ලංකාවෙන් පිටත භාවිත කළ යුතුය; සහ
 ඇ) සේවා නියුක්තිකයා වෙත කරනු ලබන ගෙවීම් විදේශ මුදල් වලින් ලැබිය යුතු අතර බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කළ යුතුය.
- 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ (සංශෝධිත), 86 (4) වගන්තියට අනුව රඳවා ගැනීමේ අනුයෝජනයකු විසින් VIII වන පරිච්ඡේදයේ II වන කාණ්ඩය මගින් නියම කර ඇති පරිදි ගෙවීමක් සම්බන්ධයෙන් බදු රඳවා ගැනීමට අපොහොසත් වන විට දී -
 (අ) රඳවා ගනු ලැබීමට යටත්වන්නා, රඳවා ගැනීමේ අනුයෝජනයා ද සමග එක්ව සහ වෙන් වෙන් වශයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත බද්ද ගෙවීමට යටත් විය යුතු ය; සහ
 (ආ) රඳවා ගනු ලැබීමට යටත්වන්නා විසින් ගෙවීම ලැබුණු ලීන් මාසය අවසානයේ සිට දින පහළොවක් ඇතුළත බද්ද ගෙවිය යුතු ය.
 දේශීය ආදායම් පනතේ 83අ(3) වගන්තියේ දක්වා ඇති පරිදි, අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (අ.පු.ආ.බ.) ද රඳවා ගැනීමේ බද්දක් ලෙස සැලකේ. එබැවින්, සේවායෝජකයා විසින් අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (අ.පු.ආ.බ.) අඩු කිරීමට අපොහොසත් වූ විට, ගෙවීම ලැබුණු ලීන් මාසය අවසන් වීමෙන් පසු දින පහළොවක් ඇතුළත සේවා නියුක්තිකයා විසින් නියමිත අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (අ.පු.ආ.බ.) මුදල ගෙවිය යුතුය.
- සේවායෝජකයා ශ්‍රී ලංකාවෙන් පිටත පුද්ගලයකු බැවින් අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (අ.පු.ආ.බ.) අඩු කිරීමට අපොහොසත් වනු ඇත. එබැවින්, සේවා නියුක්තිකයා සෑම මසකම 4 වන අයිතමයේ සඳහන් පරිදි ගණනය කරන ලද නියමිත බදු ගෙවීම සිදු කර අදාළ අවශ්‍යතාවයට අනුකූලව කටයුතු කළ යුතුය. බදු ගෙවීම සේවකයාගේ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයට (TIN) සිදු කළ යුතු අතර, මේ සඳහා බදු වර්ගය තනි පුද්ගල ආදායම් බද්ද (IIT) වේ.
- තක්සේරු වර්ෂයේ අප්‍රේල් 1 වන දින සිට ආරම්භ කර තක්සේරු වර්ෂයේ අවසානය දක්වා, එනම් ඊළඟ වසරේ මාර්තු 31 වන දින දක්වා, එක් එක් මාසයේ ලද සමුච්චිත සේවා නියුක්තික ආදායම (විදේශ මුදල් ප්‍රමාණයන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු) ගණනය කරන්න. සමුච්චිත ආදායම රු. 1,800,000 ඉක්මවන විට බදු ගෙවීම් ආරම්භ කළ යුතුය.

සමුච්චිත සේවා නියුක්තික ආදායම (රු.)	බදු අනුප්‍රමාණ
1,800,000 දක්වා	බද්දෙන් නිදහස්
1,800,000 ඉක්මවන නමුත් 2,800,000 නොඉක්මවන	සමුච්චිත සේවා නියුක්තික ආදායමෙන් 6%න් 108,000 අඩු කර
රු. 2,800,000 ඉක්මවන	සමුච්චිත සේවා නියුක්තික ආදායමෙන් 15%න් 360,000ක් අඩු කර

සමුච්චිත සේවා නියුක්තික ආදායම මත මුළු බදු බැඳියාව ඉහත වගුව අදාළ කර ගනිමින් ගණනය කරන්න. අදාළ මාසය සඳහා නියමිත බදු මුදල ගණනය කළ යුතු වන්නේ අදාළ තක්සේරු වර්ෂය සඳහා වන මුළු බදු බැඳියාවෙන් ඉකුත් මාසයේ අවසානය දක්වා ගෙවන ලද සමුච්චිත බදු මුදල අඩු කිරීමෙනි.

උදාහරණය:

කසුන් මිදෙනිය මහතා එක්සත් රාජධානියේ පිහිටි සමාගමක් සඳහා සෘජුවම බඳවා ගෙන එම ආයතනය සඳහා දුරස්ථව සේවය කරන මෘදුකාංග සංවර්ධකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් විදේශීය සමාගමෙන් ලැබෙන උපදෙස් මත පදනම්ව මෘදුකාංග සංවර්ධනය කරයි. ඔහුට මාසිකව ඇමරිකානු ඩොලර් 6,000ක පාරිශ්‍රමිකයක් සහ ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ඩොලර් 10,000 ක ප්‍රසාද දීමනාවක් ලැබේ. සේවායෝජකයා විසින් ඔහුගේ ගිණුමට කරනු ලබන විදේශ මුදල් ප්‍රේෂණ (ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මිලදී ගැනීමේ අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද) සහ බදු ගෙවීම් පහත පරිදි සිදු කළ යුතුය:

මාසය (2025/2026 ත/ව)	විදේශ මුදල් ලැබීම් (රු. බවට පරිවර්තනය කර)	සමුච්චිත සේවා නියුක්තික ආදායම (රු.)	මුළු බදු බැඳියාව (රු.)	සෑම මසකම ගෙවිය යුතු බද්ද (ඊළඟ මාසයේ 15 වන දින හෝ ඊට පෙර ගෙවිය යුතු) (රු.)
අප්‍රේල්	1,794,000	1,794,000	-	-
මැයි	1,806,000	3,600,000	3,600,000 * 15% - 360,000 = 180,000	180,000 - 0 = 180,000
ජූනි	1,728,000	5,328,000	5,328,000 * 15% - 360,000 = 439,200	439,200 - 180,000 = 259,200
ජූලි	1,710,000	7,038,000	7,038,000 * 15% - 360,000 = 695,700	695,700 - 439,200 = 256,500
අගෝස්තු	1,776,000	8,814,000	8,814,000 * 15% - 360,000 = 962,100	962,100 - 695,700 = 266,400
සැප්තැම්බර්	1,800,000	10,614,000	10,614,000 * 15% - 360,000 = 1,232,100	1,232,100 - 962,100 = 270,000
ඔක්තෝබර් (ප්‍රසාද දීමනාව සහිතව)	4,752,000	15,366,000	15,366,000 * 15% - 360,000 = 1,944,900	1,944,900 - 1,232,100 = 712,800
නොවැම්බර්	1,728,000	17,094,000	17,094,000 * 15% - 360,000 = 2,204,100	2,204,100 - 1,944,900 = 259,200
දෙසැම්බර්	1,716,000	18,810,000	18,810,000 * 15% - 360,000 = 2,461,500	2,461,500 - 2,204,100 = 257,400
ජනවාරි	1,614,000	20,424,000	20,424,000 * 15% - 360,000 = 2,703,600	2,703,600 - 2,461,500 = 242,100
පෙබරවාරි	1,740,000	22,164,000	22,164,000 * 15% - 360,000 = 2,964,600	2,964,600 - 2,703,600 = 261,000
මාර්තු	1,752,000	23,916,000	23,916,000 * 15% - 360,000 = 3,227,400	3,227,400 - 2,964,600 = 262,800